

## 1. මූල්‍ය ප්‍රකාශන

---

### 1.1 මතය

---

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව සහ මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් උද්ගතවන ගැලපීම්වලින් ඇති වන බලපෑම් හැර මාගේ මතය වනුයේ,

- (අ) 2011 සැප්තැම්බර් 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වූ පළමු ගිණුම් කාලපරිච්ඡේදය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව සහ 2011 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,
- (ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,
- (ඇ) ණය ගිවිසුමේ දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රතිපූර්ණයන් සඳහා වූ ඉල්ලුම්පත්‍ර සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වියදම් ප්‍රකාශ (වි.ප්‍ර.) කෙරෙහි සාධාරණ ලෙස විශ්වාසය තැබිය හැකි බව සහ
- (ඈ) ණය ගිවිසුමේ දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වී ඇති බවත්ය.

### 1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

---

#### 1.2.1 නොසැසඳූ ශේෂ

---

ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව, 2011 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා රු.මිලියන 52.28 ක් වූ අරමුදල් විදේශ ප්‍රභවයන්ගෙන් ලැබී තිබුණි. කෙසේ වුවද ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන අනුරූපී

මුදල රු. මිලියන 19.38 ක් විය. රු. මිලියන 32.90 ක වෙනස සසඳා ඒ අනුව ගිණුම් වල ගැලපීම් කිරීමට කටයුතු කර නොතිබුණි.

### 1.2.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

- (අ) 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාල පරිච්ඡේදය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2012 මාර්තු 31 දින හෝ ඊට පෙර විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු වුවත් ඒවා ඉදිරිපත් කර තිබුණේ 2014 සැප්තැම්බර් 23 දිනදීය.
- (ආ) 2010 ජූලි 26 දිනැති අංක 05 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයට අනුව ව්‍යාපෘතියේ ගනුදෙනු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන ඒකකය විසින් විගණනය කර නොතිබුණි.
- (ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.12 ඡේදය, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 21 වන වගන්තිය හා 2002 සැප්තැම්බර් 30 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 364 (3) හි 05 ඡේදය ප්‍රකාරව, එකතු කළ අගය මත බදු ගෙවීම් මත මාසික වාර්තාවක් විගණකාධිපතිට පිටපතක් සහිතව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි. සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ කොන්ත්‍රාත්කරුට ගෙවන ලද එකතු කළ අගය මත බදු මුළු වටිනාකම රු. මිලියන 2.1 ක් විය.
- (ඈ) 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 08 වන වගන්තිය ප්‍රකාරව වටිනාකම රු. මිලියන 5 හෝ ඊට වැඩි කොන්ත්‍රාත් බාර ගනු ලබන කොන්ත්‍රාත්කරුවන් පොදු කොන්ත්‍රාත් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි විය යුතුය. එසේම ටෙන්ඩර් පිරිනැමීමෙන් පසු ටෙන්ඩර් ගිවිසුම දින 60 ක් ඇතුළත පොදු කොන්ත්‍රාත් රෙජිස්ට්‍රාර් වෙත ලියාපදිංචි කළ යුතුය. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල නියුතු කොන්ත්‍රාත්කරුවන් විසින් ඉහත අවශ්‍යතාවය සම්පූර්ණ කර නොතිබුණි. ව්‍යාපෘතිය විසින් ඔවුනට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

2. මූල්‍ය හා භෞතික කාර්ය සාධනය

-----

2.1 අරමුදල් උපයෝජනය

-----

මූල්‍යයනය, සමාලෝචිත කාල පරිච්ඡේදය සඳහා අයවැයගත ප්‍රතිපාදනය සහ සමාලෝචිත පළමු ගිණුම් කාලපරිච්ඡේදය තුළ අරමුදල් උපයෝජනය පිළිබඳ සැලකිය යුතු සංඛ්‍යා කිහිපයක් පහත දැක්වේ.

ප්‍රභවය	ණය ගිවිසුම අනුව		සමාලෝචිත පළමු		පළමු ගිණුම් කාලපරිච්ඡේදය	
	මූල්‍යයනය සඳහා එකඟ වූ මුදල	රු.	ගිණුම් කාලපරිච්ඡේදය සඳහා අයවැය ඇස්තමේන්තුවේ සිදුකළ වෙන්කිරීම	රු.	තුළ උපයෝජනය කළ අරමුදල්	රු.
	ජපන් යෙන් මිලියන	රු. මිලියන	රු. මිලියන	ජපන් යෙන් මිලියන	රු. මිලියන	රු. මිලියන
ජපාසනි	14,087	17,922	500	14.00	19.4	
ශ්‍රීලංකා	3,191	4,060	130	22.51	31.2	
	<u>17,278</u>	<u>21,982</u>	<u>630</u>	<u>36.51</u>	<u>50.6</u>	

සැලසුම් කළ කාලපරිච්ඡේදය තුළදී වෙන් කර ඇති සම්පත් භාවිතයෙන් අරමුණු ලභාකරගැනීම තහවුරු කරගැනීම සඳහා මාසික, කාර්තුමය, අර්ධ වාර්ෂික ආදී වශයෙන් සමස්ත ව්‍යාපෘති කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි වගකීම් තීරණය කිරීම සහිත මූල්‍ය හා භෞතික ඉලක්ක අවධාරණය කරමින් පරිපූර්ණ විස්තරාත්මක සැලැස්මක් තිබිය යුතුය. ව්‍යාපෘතිය විසින් එවැනි සැලැස්මක් සකස්කර ක්‍රියාත්මක කර නොතිබුණි.

## 2.2 භෞතික ප්‍රගතිය

-----

ව්‍යාපෘතිය විසින් පිළියෙල කළ ප්‍රගති වාර්තාවට අනුව සමාලෝචිත කාලපරිච්ඡේදය අවසානයට සමස්ත භෞතික හා මූල්‍ය ප්‍රගතිය පිළිවෙලින් සියයට 2.55 සහ සියයට 2.80 ක් විය.

## 2.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

-----

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2011 සැප්තැම්බර් මාසයේදී අවසන් කරන ලද මහනුවර නාගරික අපජල ව්‍යාපෘතිය නමින් වූ වෙනත් ව්‍යාපෘතියක වගකීම් නිදහස් කිරීම සඳහා රු. මිලියන 19.4 ක් ව්‍යාපෘතිය විසින් වැය කර තිබුණි.
- (ආ) පරිවයක් ලෙස, ව්‍යාපෘති සේවක පාරිශ්‍රමිකය ගණනය කිරීම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සිදුකරන අතර ව්‍යාපෘතිය එහි පරිපාලන වැඩ සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් බඳවාගෙන තිබුණද එසේ ගණනය කළ වැටුප් පිරිවැයෙන් සියයට 20 ක් පොදුකාර්ය වියදම් ලෙස ව්‍යාපෘතියෙන් අය කරනු ලැබේ. 2011 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ව්‍යාපෘතිය විසින් එසේ ගෙවන ලද පොදු කාර්ය වියදම් වටිනාකම රු. මිලියන 2.5 ක් විය.